

## අවිස්සාවේල්ල-යටියන්තොට පටු දුම්රිය මාර්ගය පිළිබඳව කාර්මික පුරාවිද්‍යා අධ්‍යයනයක්

ර.එම්.චි. ලක්මාලි<sup>1</sup>, ර.චි.එම්. සමරතුංග<sup>2</sup>, කේ.එන්.එම්. ද සිල්වා<sup>3</sup>

පුරාවිද්‍යා අධ්‍යයනවල දී, තුනන තාක්ෂණික ප්‍රවර්ධනයේ මූල්කාලීන කාර්මික අවශේෂයන් අධ්‍යයනය කරනු ලබන විෂය කාර්මික පුරාවිද්‍යාව වේ. ඒ අනුව දුම්රිය හා සම්බන්ධ අධ්‍යයනයන් කාර්මික පුරාවිද්‍යාව (Industrial Archeology) යටතේ සාකච්ඡා කරයි. කැලණීවැලි දුම්රිය මාර්ගයේ කොටසක් වන අවිස්සාවේල්ල-යටියන්තොට පටු දුම්රිය මාර්ගයේ සැනුප්‍රම් 11ක පමණ දුරක කාර්මික පුරාවිද්‍යා අධ්‍යයනයක් සිදු කරන ලදී. මෙය බස්නාහිර පළාතට අයන් අවිස්සාවේල්ලේ සිට, සබරගමු පළාතේ කැගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන තල්දුව, දෙනිමිවිට, කරවානැල්ල යටියන්තොට නගරයන් තෙක් වූ සැනුප්‍රම් 11 දුරකට අයන් වේ. වර්තමානයේ එහි ගේඟව පවතින පුරාවිද්‍යා අවශේෂයන්ට විධිමත් ආරක්ෂාවක් ලබා දී සංරක්ෂණය කර එම එළඹිභාසික උරුමය තවදුරටත් හාවිත කළ හැකි ද? යන්න මෙම අධ්‍යයනයේ ප්‍රධාන ගැටුවට වේ. මෙහි දී මෙම දුම්රිය මාර්ගයේ පුරාවිද්‍යා උරුමය හඳුනාගැනීම, වාර්තා කිරීම, සංරක්ෂණ යෝජනා ඉදිරිපත් කිරීම ප්‍රධාන අරමුණ වේ. මෙම ප්‍රදේශයේ දුම්රිය හා සම්බන්ධ ජනකතා සහ ජනග්‍රෑති පිළිබඳ තොරතුරු එක්ස්ස් කිරීම ඇතුළු අරමුණ සාර්ථක කරගැනීම සඳහා දත්ත රස්කිරීමට ප්‍රාථමික හා ද්විතීක මූලාශ්‍රය හාවිත කරන ලදී. මෙම පටු දුම්රිය මාර්ගය මිස්සේ ඇවේද යමින් මග දෙපස ස්මාරක වාර්තා කිරීම, ඒ සඳහා ආකෘති පත්‍රයක් හාවිත කරන ලදී. අධ්‍යයන ක්ෂේත්‍රය හා සම්බන්ධ භාගෝලීය ප්‍රදේශය තුළ ජීවත් වන පුද්ගලයන් 20 ක් නියුතියක් ලෙස තොරාගෙන දුම්රිය මාර්ගය පිළිබඳ සම්මුඛ සාකච්ඡා තුමය හාවිත කරමින් ප්‍රාථමික දත්ත රස්කරන ලදී. ද්විතීක මූලාශ්‍රය යටතේ ලිඛිත මූලාශ්‍ර වන පොත්තන්, සාගරා, ආයතනික වාර්තා, වාර සටහන් හා ගාස්තීය ලිපි මෙන්ම ජායාරූප එකතුන් උපයුත්ක කර ගත්ත. ඉහත ආකාරයට අනාවරණය කරගත් දත්ත පදනම් කරගෙන මෙම දුම්රිය මාර්ගය පිළිබඳ විධිමත් පුරාවිද්‍යා අධ්‍යයනයක් සිදුකර සටහන්, සැලසුම්, සිතියම්, ජායාරූප, වග හා ප්‍රස්ථාර ඇසුරින් දත්ත විශ්ලේෂණය කිරීම සිදුකර ජනාවාසකරණය හේතුවෙන් විනාශ වෙමින් පවතින මෙම කාර්මික පුරාවිද්‍යා උරුමයේ ඇති වැදගත්කම හඳුනාගෙන එය සමාජගත කිරීමට මෙම අධ්‍යයනයන් බලාපොරොත්තු වේ.

පමුණු පද : කැලණීවැලි දුම්රිය මාර්ගය, සංරක්ෂණය, ශ්‍රී ලංකාවේ දුම්රිය ඉතිහාසය

<sup>1 2 3</sup> ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යයනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය. [dinushaedirimanna1993@gmail.com](mailto:dinushaedirimanna1993@gmail.com)